ඔරුව



වි. සුතේයෙව්

වී. සුතේයෙව්

ඔරුව

අනුවාදය

පද්ම හර්ෂ කුරණාගේ

ඔරුව

කතාව සහ චිත්‍ර

වි. සුතේයෙව්

අනුවාදය

පද්ම හර්ෂ කුරණගේ

නව සකැසුම

මාලක ලලනජීව

ISBN 978-955-1979-04-1

ප්‍රකාශනය

කැනොල් පබ්ලිෂිං හවුස්

2009



එ කෝමත් එක දවසක මැඩි පැටියෙකුයි, කුකුල් පැටියෙකුයි, මී පැටියෙකුයි, කූඹියෙකුයි, කුරුමිණියෙකුයි ගමනක් ගියා.

මේ අය ගඟ ළඟට ආවා.
"අපි නාමු!" මැඩි පැටියා කීවා.
කියලා වතුරට පැන්නා.

"අපි පීනන්න දන්නෙ නෑ!" කුකුල් පැටියයි, මී පැටියයි, කූඹියයි, කුරුමිණියයි කීවා.

"උඹලගෙන් ඇති වැඩේ මොකක්ද" කියල මැඩි පැටියා "බක-හහා, බක-හහහා!" ගා හිනාවෙන්න පටන් ගත්තා උඟ කොතෙක් හිනා වුණා ද කීවොත් වතුර පෙවුනෙ නැතුවා විතරයි.



කුකුල් පැටියටයි, මී පැටියටයි, කූඹියටයි, කුරුමිණියටයි බොහොම හිතට අමාරු වුණා. මේකට මොනව කරන්නද කියල උන් කල්පනා කළා. උන් හිතුවා, හිතුවා, හිතුවා. හිතලා උන් කළේ මෙයයි.

කුකුල් පැටියා
ගිහිල්ල කොළයක්
අරගෙන ආවා.

මී පැටියා කොට්ටන්
ලෙල්ලක් ගෙනාවා.



කූඹියා පිදුරු
ගහක් ගෙනවා.

කුරුමිණියා දිග කළු නූල්
පොටක් ගෙනාවා.



ඉතින් ඔක්කොම දෙනා එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. පිදුරු ගහ කොට්ටන් ලෙල්ල පතුලෙ ඇලෙව්වා. කොළේ පිදුරු ගහට තියල නූලෙන් බැන්දා. විනාඩියෙන් පදින්න පුළුවන් යස පුංචි ඔරුවක් ඔවුන් හදා ගත්තා.

ඔක්කොම එකතු වෙලා ඔරුව දියත් කරලා.

ඔරුවට නැගලා ගියා!

මැඬි පැටියා ආයෙමත් හිනාවෙන්න හිතා ගෙන වතුරෙන් මතු වුණා. නමුත් ඔරුව ඈත ගිහිල්ල. මැඬි පැටියට කිට්ටුවෙන්න බැරි තරමට ඔරුව ඈත.



Kanol Publishing House
1196/4, Kottawa Road, Pannipitiya
Tel: 0114 336778, 0114 336779

ISBN 978-955-1979-04-1
Rs. 70/-
9 789551 979041